

නැවතීමේ තිත්ත කබා, සම්පූර්ණ පාරිශුද්ධත්වය ධාරණය කරගෙන, ඔබේ මනසින් සකාශ දීමෙන්,

ජීවත්මයන්ට සතුට හා සාමයේ බිඳුවක් ලබා දීමේ සේවය කරන්න.

අද දින, බාජදාදා සෑම තැනකම සිටින ශ්‍රේෂ්ඨ දරුවන් දකියි. ඔහු දුටු ශ්‍රේෂ්ඨත්වය කුමක්ද? ලෝකයාට කළ නොහැකි යැයි සලකන දේ ඔබ පහසුවෙන් පෙන්වා දී ඇති අතර, එය පාරිශුද්ධත්වයේ පොරොන්දුවයි. ඔබ සියලු දෙනාම පාරිශුද්ධත්වයේ පොරොන්දුව දී තිබේ, එහෙම නේද? පරිවර්තනය සඳහා අධිෂ්ඨානශීලී සිතිවිල්ලක් ඇති කර ගැනීමට ඔබ බාජදාදාට පොරොන්දු වී ඇත. මෙම පොරොන්දුව (ව්‍රත) යනු ඔබේ ආකල්පය (වෘත්ති) සමඟ පරිවර්තනයක් ඇති කිරීමයි. ඔබ ඔබේ ආකල්පය පරිවර්තනය කර තිබේද? ඔබ ඔබේ ආකල්පයේ පරිවර්තනය සමඟ සියලු දෙනා සහෝදරයන් බව ඔබට සිතූණි. භක්තියේදී ද, ඔවුන් බොහෝ දේ සඳහා පොරොන්දු වෙයි. කෙසේවෙතත්, ඔබ සෑමට පරම පියා හරහා මෙම අධිෂ්ඨානශීලී සිතිවිල්ල ලැබී ඇත, මන්ද, බ්‍රාහ්මණ ජීවිතයේ පදනම පාරිශුද්ධත්වය වන අතර, ඔබට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සහ දෙවියන්ගෙන් ලද සියලු ලැබීම් ලැබී ඇත්තේ පාරිශුද්ධත්වයෙනි. මහත්මාවරු එය දුෂ්කර හෝ කළ නොහැකි දෙයක් ලෙස සලකති, නමුත් ඔබ පාරිශුද්ධත්වය ඔබේ මුල් ආගම ලෙස සලකති. බාජදාදා සමහර හොඳ දරුවන් ඒ අදහස ඇති කරගෙන ඒ පරිවර්තනය සඳහා ප්‍රායෝගිකව අධිෂ්ඨානයෙන් සිටිනා බව දකිනවා. බාජදාදා සෑම තැනකම සිටින ශ්‍රේෂ්ඨ දරුවන්ට හදවතින්ම බොහෝ ආශීර්වාද ලබා දෙනවා.

ඔබ සියලු දෙනාම ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා, ආකල්ප සහ දැක්ම තුළින් පාරිශුද්ධත්වය අත්විඳිනවා නේද? පාරිශුද්ධත්වයේ ආකල්පය යනු සෑම ජීවත්මයක් වෙනුවෙන්ම සුඛ පැතුම් සහ පිරිසිදු හැඟීම් ඇතිව සිටීමයි. පාරිශුද්ධත්වයේ දැක්ම යනු සෑම ජීවත්මයක්ම ඔවුන්ගේ ජීවත්ම ස්වරූපයෙන් දැකීම සහ ඔබ ජීවත්ම අවධානයේ අවධිය පහසුවෙන් අත්විඳීමයි. බ්‍රහ්මින් ජීවිතයේ වැදගත්කම ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන්හි පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වයක් නොමැති නම්, බ්‍රහ්මින් ජීවිතයේ ප්‍රශංසාව, එනම්, පාරිශුද්ධත්වයේ බලයෙන් තමාටම ආශීර්වාද ලබා දීම, එවිට ඔබට කුමන ආශීර්වාද ලබා දිය හැකි වේද? පාරිශුද්ධත්වය නිසා ඔබ සතුවත් සිටින බව ඔබ අත්විඳින අතර ඔබ අන් අයටද සතුට ලබා දෙයි. පාරිශුද්ධ ජීවත්මයන්ට විශේෂ ආශීර්වාද තුනක් ලැබේ. එකක් නම්, තමාටම ආශීර්වාද ලබා දීමයි, එවිට ඔබ පරම පියාගේ සෙනෙහස පහසුවෙන් ලබයි. දෙවනුව, ඔබ ආශීර්වාද දානපතියා වන පරමාත්ම පියාගේ සම්පතම සහ ආදරණීයම දරුවා බවට පත් වේ, මේ නිසා ඔබට පරම පියාගෙන් පහසුවෙන් ආශීර්වාද ලැබෙන අතර ඒවා නිරන්තරයෙන් ලැබේ. තෙවනුව, ඔබ බ්‍රහ්මින් පවුලේ විශේෂ උපකරණ වන අයගෙන් නිරන්තර ආශීර්වාද ලබයි. මෙම තුන් ආකාරයකින් ආශීර්වාද ඇතිව, ඔබ නිරන්තරයෙන් පියාසර කරමින් අන් අයව පියාසර කරවීමට සලස්වයි. එබැවින්, ඔබ සියලු දෙනා ඔබෙන්ම මෙසේ අසාගත යුතුය: මම නිරන්තරව පාරිශුද්ධත්වයේ බලය (බල්) සහ පාරිශුද්ධත්වයේ ඵලය (ෆල්) අත්විඳිනවාද? මගේ හදවතේ සෑම විටම එම අධ්‍යාත්මික කුල්මත් බව සහ ආධ්‍යාත්මික ආඩම්බරය තිබේද? සමහර විට, සමහර දරුවන් අම්මන් වෙලාවේ දී හමුව සමරන විට, ඔවුන් හා හදින් හදට සංවාදයක් ඇති විට ඔවුන් පවසන දේ ඔබ දන්නවාද? පාරිශුද්ධත්වයෙන් සිටීමෙන් ඔබට ලැබෙන අතීන්ද්‍රිය සුඛයේ ඵලය ඔවුන්ට සෑම විටම නොමැත. ඔවුන්ට එය සමහර විට ඇති අතර සමහර අවස්ථා වල දී එය නැත. මන්ද, අතීන්ද්‍රිය සුඛය පාරිශුද්ධත්වයේ ඵලයයි. ඉතින්, ඔබෙන්ම මෙසේ අසන්න: මම කවුද? ඔබ නිරන්තරයෙන් අතීන්ද්‍රිය සුඛ අත්දැකීමේ රැඳී සිටිනවාද නැතහොත් සමහර විට පමණක්ද? ඔබ ඔබවම හඳුන්වන්නේ කෙසේද? ඔබ සියලු දෙනාම ඔබේ නම් ලියන විට, ඔබ ලියන්නේ කොහොමද? බී.කේ. මේ මේ කෙනා. බී.කේ. මේ මේ කෙනා, සහ ඔබ ඔබලාව මාස්ටර් සර්වබලධාරීන් ලෙස හඳුන්වයි. ඔබ සියල්ලෝම ඒ අය නේද? ඔබ මාස්ටර් සර්වබලධාරීන්ද? ඔබ සෑම විටම, සමහර විට පමණක් නොව, සෑම විටම මාස්ටර් සර්වබලධාරීන් ලෙස සලකන අය, අත් ඔසවන්න! සෑම විටම? ප්‍රවේශම් වන්න; ඒ ගැන සිතන්න! ඔබ සෑම විටම මෙයද? ද්විත්ව විදේශිකයන් තම අත් ඔසවන්නේ නැහැ. ස්වල්ප දෙනෙක් තම අත් ඔසවති. ගුරුවරු, ඔබේ අත් ඔසවන්න! ඔබ නිරන්තරව මෙසේද? නැතිනම් අත් ඔසවන්න එපා; නිරන්තරව මෙසේ සිටින අය පමණක් තම අත් එසවිය යුතුය. සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. පාණ්ඩවයන්, ඔබේ අත් ඔසවන්න! පිටුපස වාඩි වී සිටින අය; ඉතා ස්වල්ප දෙනෙක් සිටිති. මුළු රැස්වීමම තම අත් ඔසවන්නේ නැත. හරි, ඔබ

මාස්ටර් සර්වබලධාරීන් නම්, ඒ අවස්ථාවේ සියලු බල යන්නේ කොහේද? මාස්ටර් යනු ස්වාමියා යන්නයි, ඒ වගේම මාස්ටර් පියාට වඩා උසස්ය. ඉතින්, පරීක්ෂා කරන්න: පාරිශුද්ධත්වයේ අත්තිවාරමේ නිසැකවම දුර්වල දෙයක් තිබේ. එහි ඇති දුර්වලතාවය කුමක්ද? මනසෙහි, එනම්, ඔබේ සිතිවිලි වල දුර්වලතාවයක් තිබේද? ඔබේ වචන වල දුර්වලතාවයක් තිබේද නැතහොත් ඔබේ ක්‍රියාවන්හි දුර්වලතාවයක් තිබේද? නැතහොත් ඔබේ සිහින වල දුර්වලතාවයක් තිබේද? පාරිශුද්ධ ජීවත්මයක සිතිවිලි, වචන, ක්‍රියා, නෑ සබඳතා සහ සම්බන්ධතා සහ සිහින ඉබේම බලවත් ය. ඔබ ඔබේ ආකල්පය පරිවර්තනය කිරීමට පොරොන්දු වී ඇති බැවින්, එය සමහර විට එසේ විය යුත්තේ ඇයි? ඔබ කාලය දකින අතර කාලයේ ඇමතුම, බැතිමතුන්ගේ ඇමතුම සහ ජීවත්මයන්ගේ ඇමතුම අසමත් සිටින අතර ඔබ සෑම 'ක්ෂණයකින්' යන පාඩම ස්ථිර කර ඇත. එබැවින්, අත්තිවාරමේ දුර්වලතාවය යනු පාරිශුද්ධත්වයේ දුර්වලතාවයයි. ඔබේ වචන වල සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම් නොමැති නම්, ඒවා පාරිශුද්ධත්වයට විරුද්ධ නම්, ඔබට අතීන්ද්‍රිය සුබයේ සතුට අත්විඳිය නොහැක. මෙයින් අදහස් කරන්නේ සම්පූර්ණ පාරිශුද්ධත්වයේ සතුටයි, මක්නිසාද බ්‍රාහ්මණ ජීවිතයේ අරමුණ, කළ නොහැකි දේ කළ හැකි කිරීමයි. අනෙකුත් ජීවත්ම මෙම වචන නොදනී: 'ඔබට මෙය ඇති තාක් දුරට, ඒ අනුව, ඔබට එය තිබේ...' නැතහොත්: 'ඔවුන්ට අවශ්‍ය තරම් නැත'. (ඔවුන්ට මෙම භාෂාව නැත.) ඉතින්, හෙට, අම්මත් වේලාවේ දී, ඔබවම පරීක්ෂා කරන්න. අන් අය ගැන නොසිතන්න, අන් අය දෙස නොබලන්න, නමුත් ඔබ ගැන පමණක් සිතන්න. ඔබ පාරිශුද්ධත්වයේ පොරොන්දුව කොපමණ ප්‍රතිශතයකින් ඉටු කරනවා ද යන්න පරීක්ෂා කරන්න. කරුණු හතරක් පරීක්ෂා කරන්න. 1. ආකල්පය. 2. ඔබේ නෑ සබඳතා සහ සම්බන්ධතා වල සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම්. "මේ කෙනා කොහොමත් එහෙමයි" කියා හිතන්න එපා, ඒ වෙනුවට ඒ ජීවත්මය ගැනත් පිරිසිදු හැඟීම් ඇති කරගන්න. ඔබ ඔබව ලෝක පරිවර්තකයන් ලෙස සලකන නිසා - ඔබ සියල්ලන්ම ඒ වගේද? ඔබ ඔබව ලෝක පරිවර්තකයන් ලෙස සලකනවාද? ඔබේ අත් ඔසවන්න! ඔබ මේ සඳහා ඔබේ අත් ඔසවනවා. ඔබ මේ සඳහා ඔබේ අත් ඉතා හොඳින් ඔසවා තිබෙනවා. මේ සඳහාත් සුබ පැතුම්. කෙසේවෙතත්, බාප්දාදා ඔබ සැමගෙන් ප්‍රශ්නයක් අසනවා. බාබා ඔබෙන් ප්‍රශ්නයක් අසන්නද? ඔබ ලෝක පරිවර්තකයන් බැවින්, ස්වභාවධර්මයේ අංග පහ ද ලෝක පරිවර්තනයට ඇතුළත් වේ. ඔබට ඒවා පරිවර්තනය කළ හැකිය, නමුත් ඔබට ඔබව, ඔබේ සහවරයින් සහ ඔබේ පවුලේ අයව පරිවර්තනය කළ නොහැකිද? 'ලෝක පරිවර්තක' යන්නෙන් අදහස් කරන්නේ සියල්ල පරිවර්තනය කිරීමයි - ජීවත්ම සහ සොබාදහම. ඉතින්, ඔබේ පොරොන්දුව මතක තබා ගන්න. ඔබ සැම මෙය බොහෝ වාරයක් පරමාත්ම පියාට පොරොන්දු වී ඇත. කෙසේවෙතත්, කාලය ඉතා වේගයෙන් ගමන් කරන බව බාප්දාදා දකී. සෑම කෙනෙකුගේම ඇමතුම බොහෝ සෙයින් වැඩි වෙමින් පවතී. ඉතින්, ඇමතුම අසා, පරිවර්තනය ඇති කර, සියල්ලන්වම උසස් කරන ජීවත්ම කවුද? ඔබ ඒ අයම නේද?

බාප්දාදා ඔබට කලින් පැවසුවා: අන් අයව උසස් කරන සහ ලෝකය උසස් කරන කෙනෙකු වීමට නම් ඔබට ප්‍රකාශයන් තුනක් අවසන් කිරීමට සිදුවනු ඇත. ඔබ ඒවා දැනටමත් දන්නවා. ඒවා දැන ගැනීමට ඔබ දක්ෂයි. ඔබ සියලු දෙනාම දක්ෂ බව බාප්දාදා දන්නවා. පළමු ප්‍රකාශය 'පර් චින්තන්' (අන් අය ගැන සිතීම). දෙවැන්න 'පර් දර්ශන්' (අන් අය දෙස බැලීම) වන අතර තෙවනුව 'පර් මත්' (අන් අය ගැන නියම කරයි). මේ 'පර්' තුනම අවසන් කරන්න, එවිට ඔබට 'පර-උපකාරි' (අන් අයව උසස් කරන කෙනෙක්-පරෝපකාරී) වීමට හැකි වනු ඇත. බාධාවක් වන්නේ මෙම ප්‍රකාශන තුනයි. ඔබට එය මතකයි, නේද? එය අලුත් දෙයක් නොවේ. ඉතින්, හෙට, අම්මත් වේලාවේ දී, මෙය පරීක්ෂා කරන්න. බාප්දාදා ද සංචාරය කරන අතර ඔබ කරන දේ ඔහු දකිනු ඇත. දැන්, කාලයට සහ ඇමතුමට අනුව, ඔබේ මනසින් සකාෂ් ලබා දීමෙන් සෑම අසතුටින් සිටින ජීවත්මයකටම සතුට හා සාමයේ බිඳවක් ලබා දීමේ අවශ්‍යතාවයක් පවතී. මෙයට හේතුව කුමක්ද? බාප්දාදා සමහර විට දරුවන් දෙස හදිසියේම බලයි, ඔවුන් කරන්නේ කුමක්දැයි බැලීමට, මන්ද, ඔහුට දරුවන් කෙරෙහි සෙනෙහසක් ඇති අතර, ඔහු දරුවන් සමඟ ආපසු යාමට කැමතියි, ඔහුට තනිවම නිවසට යාමට අවශ්‍ය නැත. ඔබ බාබා සමඟ ආපසු යයි, නේද? ඔබ එකට ආපසු එයිද? ඉදිරිපස වාඩි වී සිටින අය තම දෑත් ඔසවන්නේ නැත. ඔබ එකට ආපසු යන්නේ නැද්ද? ඔබ එකට ආපසු යනවා නේද? බාප්දාදා, ඔබේ දාදි සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ඔබේ විශේෂ පාණ්ඩවයන් බලා සිටින්නේ ඔබ සියලු දරුවන් නිසා ය. අපි හැමෝම එකට නිවහන බලා යනවා කියා ඒ අයත් හදවත් තුළ ස්ථිර පොරොන්දුවක් අරගෙන තියෙනවා. අපි කීප දෙනෙක් විතරක් නොවෙයි, අපි හැමෝම එකට නිවහන කරා යනවා. ඉතින්, හෙට අම්මත් වේලාවේ, අඩුපාඩුව මොකක්ද කියා බලන්න; ඔබවම පරීක්ෂා කරගන්න. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා වල යම් අඩු පාඩුවක් තිබේද? බාප්දාදා එක පාරක් හැම මධ්‍යස්ථානයකටම සංචාරය කළා. ඔහු දැක්ක දේ ඔබට කියන්න ඕනද?

මොනවද තිබුණේ නැත්තේ? පරිවර්තනයක් ගෙනැවිත් තත්පරයකින් නැවතුමක් දෙන එක අතුරුදහන් කියලා බාබා දැක්කා. සම්පූර්ණ නැවතුමක් දාන්න ගතවන කාලය තුළ මොකද වෙන්නේ කියලා ඔබට කියන්න බෑ. අවසාන කාල පරිච්ඡේදයේදී, අවසාන. මොහොතේ, ඔබට අනිවාර්යයෙන්ම නැවතුමක් දාන්න වෙනවා කියලා බාප්පාදා දැනටමත් ඔබට කියලා තියෙනවා. කෙසේ වෙතත්, ඔහු දැක්කේ මොකක්ද? ඔබ සම්පූර්ණ නැවතුමක් දාන්න ඕනේ, නමුත්, ඒ වෙනුවට, ඔබ කොමාවක් දානවා. ඔබ අන් අයගේ දේවල් මතක තබා ගනිමින්, “මෙය සිදුවන්නේ ඇයි? කුමක් සිදුවෙද?” කියා සිතමින් ඒ සඳහා විශ්මයාර්ථ ලකුණක් තබයි. එබැවින්, ඔබට පූර්ණ නැවතුමක් තැබීමට නොහැකි නමුත්, ඒ වෙනුවට කොමාවක විරාම ලකුණක්, විශ්මයාර්ථ ලකුණක් හෝ ප්‍රශ්න පෝලිමක් ඇත. එබැවින්, මෙය පරීක්ෂා කරන්න. ඔබට පූර්ණ නැවතුමක් තැබීමේ පුරුද්දක් නොමැති නම්, ඔබේ ගමනාන්තයට ඔබව ගෙන යන ඔබේ අවසාන මොහොත ඉහළ නොයනු ඇත; ඒවා ඉහළ නොවනු ඇත. බාප්පාදා ඔබට ගෙදර වැඩ ලබා දෙන්නේ මේ නිසාය: හෙට, අම්මත් වෙලාවේදී, ඔබම පරීක්ෂා කරන්න, එවිට ඔබට ඔබම වෙනස් වීමට සිදුවනු ඇත. දැන්, තත්පරයකින් නැවත නැවතත් පූර්ණ නැවතුමක් තැබීමට පුහුණු වන්න, සහ, ජනවාරි 18 වන දින - සෑම කෙනෙකුටම පියාට සමාන වීමට විශාල උද්යෝගයක් ඇත - එබැවින්, ජනවාරි 18 වන දින, සෑම කෙනෙකුම කුඩා සටහනක් ලියා එය පෙට්ටියක තැබිය යුතුය, 18 වන දින දක්වා ඔබේ ප්‍රතිඵලය කුමක්දැයි ලියා තැබිය යුතුය. ඔබට සම්පූර්ණ විරාමයක් තැබීමට හැකි වුවාද නැතහොත් වෙනත් විරාම ලකුණු යොමු කර තිබේද? ඔබ මෙයට කැමතිද? ඔබ එයට කැමති නම් හිස නමන්න. බාප්පාදා ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනහසක් දක්වයි. ඔහු තනිවම ආපසු යාමට කැමති නැත, එබැවින් ඔහු කුමක් කරයිද? දැන්, වේගවත්, දැඩි උත්සාහයක් දරන්න. දැන් ඔබේ උත්සාහයේ මන්දගාමී වීම ඔබට සාර්ථකත්වය ගෙන එන්නේ නැත.

පාරිශුද්ධත්වය යනු පෞරුෂය, යථාර්ථය සහ රාජකීයත්වය යැයි කියනු ලැබේ. එබැවින්, ඔබේ රාජකීයත්වය මතක තබා ගන්න. ඔබේ සදාතනික ස්වරූපයෙන් පවා, ඔබ ජීවත්මයන් පරමත්ම පියා සමඟ ඔබගේ දේශයේ විශේෂ ජීවත්මයන් වේ. විශේෂ තාරකා අහසේ දිදුලන ආකාරයටම, ඔබ විශේෂ තාරකා ඔබේ සදාකාලික ස්වරූපයෙන් දිදුලයි. එබැවින් ඔබේ ආරම්භක කාල පරිච්ඡේදයේ රාජකීයත්වය මතක තබා ගන්න. ඉන්පසු, ඔබ ස්වර්ණමය යුගයට යන විට, දේවතා ස්වරූපයේ රාජකීයත්වය මතක තබා ගන්න. සෑම කෙනෙකුටම ඔවුන්ගේ රාජකීයත්වයේ ආලෝක ඔවුන්ගේ හිස මත ඇත. සදාතනික සහ ආරම්භක කාල පරිච්ඡේදයේදී බොහෝ රාජකීයත්වයක් ඇත. ඉන්පසු, තඹ යුගයට එන්න: ඔබේ පිළිරු වල තිබෙන තරම් රාජකීයත්වයක් වෙනත් කිසිවෙකුට නැත. පිළිරු නිර්මාණය කර ඇත්තේ නායකයින්, නළුවන් සහ ධර්මාත්මවරුන් (ශුද්ධ ආත්මයන්) විසිනි, නමුත් ඔබේ පිළිරු වල නමස්කාරය සහ විශේෂත්වය ඉතා රාජකීය ය. ඔබේ රූප දකින විට සෑම කෙනෙකුම සතුටු වේ. ඔවුන් රූපවලින් බොහෝ ආශීර්වාද ලබා ගනී. ඉතින්, මේ සියල්ල පාරිශුද්ධත්වයේ රාජකීයත්වයයි. පාරිශුද්ධත්වය බ්‍රාහ්මණ ජීවිතයේ ජන්ම අයිතියයි. පාරිශුද්ධත්වයේ ඕනෑම උෞතතාවයක් දැන් අවසන් විය යුතුයි. “ඒක වෙයි, මට ඒ කාලේ අකමැත්ත ඇති වෙයි, ඊට පස්සේත් එහෙම වෙයි” කියා හිතන්න එපා. ඔබ බාබාට බොහෝ හොඳ දේවල් කියනවා: “බාබා, කරදර වෙන්න එපා, ඒක වෙයි.” කෙසේවෙතත්, මේ ජනවාරි මාසයේ දී, බාප්පාදා විශේෂයෙන් සෑම කෙනෙකුම පාරිශුද්ධත්වයෙන් සම්පූර්ණ කිරීමට කැමතියි. පාරිශුද්ධත්වය යනු බ්‍රහ්මචර්යාව පමණක් නොවේ. නිෂ්පල සිතිවිලි පවා අපිරිසිදුකමයි. නිෂ්පල වචන, අභංකාරකම, කෝපයේ අංශු මාත්‍රයක් - අපිරිසිදුකමයි. ඔබේ සංස්කාර වල එතරම් පාරිශුද්ධත්වයක් ඇති කරගන්න, එවිට ඔබව දුර සිට දුටු විට, අනෙක් අයට ඔබේ පාරිශුද්ධත්වයේ කම්පන ලබා ගත හැකිය. ඔබේ පාරිශුද්ධත්වයේ ප්‍රතිඵලය වන්නේ ජීව්‍යාත්මය පිරිසිදු වීම සහ ශරීරය ද පිරිසිදු වීමයි; ඔබ ද්විත්ව පාරිශුද්ධත්වයක් ලබා ගනී.

ඕනෑම දරුවෙක් මෙහි පැමිණෙන සෑම අවස්ථාවකම, පියාගෙන් ඔහුට ලැබෙන පළමු ආශීර්වාදය කුමක්ද? ඔබට මතකද? “ඔබ පාරිශුද්ධ වේවා, ඔබ යෝගී වේවා!” එබැවින්, පාරිශුද්ධත්වය සහ නැවතීමේ තිත්ක්; යෝගියෙක් යන දෙකම උකහා ගන්න. ඔබ එයට කැමතිද? අම්මත් වෙලාවේදී, බාප්පාදා සංචාරයක යෙදෙනු ඇත. ඔහු සියලු මධ්‍යස්ථාන වටා සංචාරය කරනු ඇත. බාප්පාදාට තත්පරයකින් සෑම තැනකම සංචාරය කළ හැකිය. ඉතින්, මෙම ජනවාරි මාසයේදී, අවියක්ක මාසය සඳහා නව සැලැස්මක් සාදන්න. ඔබේ මනසින් සහ ඔබේ අවධියෙන් සේවය වැඩි කරන්න: අවියක්ක ක්‍රියා සහ වචන සමඟ. එබැවින්, ජනවාරි 18 වන දින, බාප්පාදා සෑම කෙනෙකුගේම ප්‍රතිඵලය දකිනු ඇත. ඔහුට ඔබ කෙරෙහි සෙනහසක් තියෙනවා නේද? ජනවාරි 18 වන දින, අම්මත් වෙලාවේ පටන්, ඔබ කතා කරන්නේ සෙනහසේ දේවල් ගැන පමණයි. ඔබ

සියලු දෙනාම පැමිණිලි කරන්නේ, "බාබා අවසන් වූයේ ඇයි?" කියා අසමිනුයි. ඉතින්, පියාත් පැමිණිලි කරන්නේ, "ඔබේ ශාරීරික ස්වරූපයෙන් සිටිය දී, ඔබ පරම පියාට සමාන වන්නේ කවදාද?" කියායි.

ඉතින්, අද, බාප්පාදා විශේෂයෙන් ඔබේ අවධානය ටිකක් ඇද ගන්නවා. බාබා ඔබට සෙනෙහස දක්වනවා, ඔබේ අවධානය ඇද ගැනීම සඳහා පමණක් නොවේ. බාබාට සෙනෙහසක් තියෙනවා, මොකද ඔහුට ඔහුගේ එක දරුවෙකුටත් අතහැර දමා යන්න බෑ. සෑම ක්‍රියාවක් සඳහාම ශ්‍රීමත් පරීක්ෂා කරන්න. අම්මත් වේලාවේ සිට රාත්‍රිය දක්වා සෑම ක්‍රියාවක් සඳහාම ඔබට ලැබී ඇති ශ්‍රීමත් පරීක්ෂා කරන්න. ඔබ ශක්තිමත් නේද? ඔබ එකට ආපසු යනවා නේද? ඔබට ආපසු යාමට අවශ්‍යයි නේද? ඔබේ අත් ඔසවන්න! ඔබට ආපසු යාමට අවශ්‍යද? ගුරුවරු? පිටුපස වාඩි වී සිටින අය, ඔබේ අත් ඔසවන්න! පුටු මත වාඩි වී සිටින අය, ඔබේ අත් ඔසවන්න! පාණ්ඩවයන්, ඔබේ අත් ඔසවන්න! එබැවින්, ඔබට ආපසු යා හැක්කේ ඔබ සමාන වූ විට පමණි. ඔබ එය කළ යුතුයි; ඔබ ඒ බවට පත් විය යුතුයි. මෙම අධීක්ෂණයකිලි සිතිවිල්ල ඇති කරගන්න. මෙම අධීක්ෂණය දින 15 සිට 20 දක්වා පවතී. එවිට, ක්‍රමයෙන්, කුඩා නොසැලකිලිමත්කමක් රිංගා ගනී. එබැවින්, එම නොසැලකිලිමත්කමත් අවසන් කරන්න. පූර්ණ උද්යෝගය සහ අධීක්ෂණය උපරිම වශයෙන් මාසයක් පවතින බව දැක තිබේ. ඉන්පසු, මාසයකට පසු, සුළු නොසැලකිලිමත්කමක් ආරම්භ වේ. ඉතින්, මේ වසර අවසන් වන විට ඔබ අවසන් කරන්නේ කුමක්ද? ඔබ වසර අවසන් කරනවාද, නැතහොත්, වසර සමඟ, ඔබේ සිතිවිලි සහ ඔබේ ධාරණාවේ ඇති ඕනෑම දුර්වලතාවයක් ඔබ අවසන් කරනවාද? ඔබ මෙය කරයි, නේද? ඔබ ඔබේ අත් ඔසවන්නේ නැහැ. ඉතින්, මෙම පටිගත කිරීම, "අපි දැන් ආපසු ගෙදර යා යුතුයි" (අබ් සර් වල්නා හායි) ඉබේටම ඔබේ හදවත් තුළ වාදනය වේවා. ඔබ ආපසු ගෙදර යා යුතු පමණක් නොව ඔබ නැවත රාජධානියට පැමිණිය යුතුයි. අව්වා. බාප්පාදා හමුවීමට පළමු වරට මෙහි පැමිණි අය, ඔබේ අත් ඔසවන්න! නැගිට සිටින්න!

බාප්පාදා මෙහි පළමු වරට පැමිණි අයට විශේෂ සුඛ පැතුම් පිරිනමමින් සිටී. ඔබ ප්‍රමාද වී පැමිණ ඇත, නමුත් ප්‍රමාද වැඩි නොවේ. කෙසේවෙතත්, ඔබ දැඩි උත්සාහය දැරීමේ ආශීර්වාදය සැමවිටම මතක තබා ගන්න. ඔබ නිසැකවම දැඩි උත්සාහයක් දැරිය යුතුය. "මම එය කරන්නම්; එය සිදුවනු ඇත" යැයි නොකියන්න. ඔබ නිසැකවම එය කළ යුතුය. අන්තිමට පැමිණි අය ඉක්මනින් ගොස් පළමුව පැමිණිය යුතුය. අව්වා.

සෑම තැනකම සිටින ශ්‍රේෂ්ඨ පාරිශුද්ධ ජීවත්මයන්ට බාප්පාදාගේ හදවතින් විශේෂ ආශීර්වාද; හදවතින් සෙනෙහස සහ හදවතේ මුසු වීම වීම ගැන සුඛ පැතුම්. බාප්පාදා දන්නවා ඔහු පැමිණෙන සෑම අවස්ථාවකම, සෑම තැනකම සිටින සියලුම දරුවන් විද්‍යුත් තැපෑල, ලිපි සහ තවත් බොහෝ පහසුකම් හරහා සෙනෙහස හා ස්මරණය යවන බව. කිසිවෙකු බාප්පාදාට එම පණිවිඩ ලබා දීමට පෙර, සෑම කෙනෙකුගේම සෙනෙහස හා සිහිපත් කිරීම බාප්පාදා වෙත ළඟා වේ, මන්ද, බාබා සිහිපත් කරන බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ගේ සම්බන්ධතාවය ඉතා වේගයෙන් බාබා වෙත ළඟා වේ. ඔබ දින තුන හතරකට පසු බාබා පෞද්ගලිකව හමුවෙයි, නමුත් සැබවින්ම වටිනා ජීවත්මයන්ගේ සෙනෙහස හා ස්මරණය ඒ මොහොතේම බාප්පාදා වෙත ළඟා වේ. ඔවුන්ගේ හදවත් තුළ බාබා සිහිපත් කළ අය, එවැනි පහසුකම් නොමැති අය, ඔවුන්ගේ සෙනෙහස හා ස්මරණය ද බාබා වෙත ළඟා විය. එබැවින්, බාප්පාදා සෑම දරුවෙකුටම කෝටිප්‍රකෝටි ගුණයක සෙනෙහස හා ස්මරණයෙන් ප්‍රතිචාර දක්වයි.

දැන්, සෑම තැනකම එකම සැලකිල්ලක් තිබිය යුතුයි: සම්පූර්ණ පාරිශුද්ධත්වය මුළු බ්‍රාහ්මණ පවුල තුළම පැතිරවිය යුතුයි. දුර්වල අයට සහයෝගය දී ඔවුන් පවිත්‍ර කරන්න. මෙය මහා පුණ්‍යකර්මයකි. ඔවුන්ව තනි නොකර "කොහොමත් ඒ වගේ; ඔවුන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ" යැයි සිතන්න එපා. ඒ ආකාරයෙන් ඔවුන්ට ශාප නොකරන්න. පුණ්‍ය ක්‍රියාවක් සිදු කරන්න. අපි වෙනස් වීමෙන් මෙය පෙන්වනු කරන්නෙමු. අපි අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි කරන්න. වැටුණු අයව තවත් පහතට ඇද දමන්න එපා. ඔවුන්ට සහයෝගය දෙන්න, බලය දෙන්න. සතුටින් සිටින සහ සතුට බෙදා දෙන සියලුම වාසනාවන්ත දරුවන්ට, බොහෝ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

වරදානය: ඔබේ ගැඹුරු සංස්කාරය පරීක්ෂා කිරීමේ විශේෂත්වය ඔබ ලබාගෙන ශ්‍රේෂ්ඨ ජීවත්මයක් බවට පත් වේවා.

ඔබට ඇති සිතිවිලි, ඔබ කතා කරන වචන, ඔබ කරන ක්‍රියාවන් සහ ඔබ ඇති කර ගන්නා නෑ

සබඳතා සහ සම්බන්ධතාවයන්, සරළව පරීක්ෂා කරන්න: මේවා පරමාත්ම පියාගේ ඒවාට සමානද? පළමුවෙන්ම, ඒවා සංසන්දනය කර බලා, පසුව ඒවා ප්‍රායෝගික කරන්න. සාමාන්‍යයෙන්, සමහර ජීවත්මයන්ට ද පළමුවෙන්ම සියල්ල පිළිගැනීමට පෙර පරීක්ෂා කිරීමේ සංස්කාරය ඇත. එලෙසම, ඔබ පිරිසිදු හා ශ්‍රේෂ්ඨ ජීවත්ම වන අතර, එබැවින් ඔබේ පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය තීව්‍ර කරන්න. මෙය ඔබේ ගැඹුරු සංස්කාරය කරගන්න; මෙය ශ්‍රේෂ්ඨත්වයයි.

පාඨය: සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ හා යෝගී වීම යනු සෙනෙහසට ප්‍රතිචාරය ලබා දීමයි.

***** ඔම ශාන්ති *****

අව්‍යක්ත සංඥාව: මෙම අව්‍යක්ත මාසයේ, බන්ධනයෙන් නිදහස් වී ජීවන මුක්ති අවධිය අත්විඳින්න.

සියලු අහිතකර තත්ත්වයන් පැමිණෙමින් තිබේ හෝ පැමිණීමට නියමිතයි. පංච මහා බලවේග සෑම දිශාවකටම ඔබව බොහෝ සෙලවීමට බොහෝ සෙයින් උත්සාහ කරනු ඇත. කෙසේවෙතත්, ජීවන මුක්තිය ලැබීමට සහ අගරීරික අවධිය පුහුණු වන ජීවත්මයක් නොසැලී සහ නිශ්චලව සිටිනු ඇත. එවැනි ජීවත්මයක් සියල්ල පහසුවෙන් පසුකර ගොස් ගෞරවයෙන් සමත් වනු ඇත. එබැවින්, ඔබ මෙතැන් සිට නිරන්තර කර්ම යෝගීවරයෙකුගේ, නිරන්තර පහසු යෝගීවරයෙකුගේ සහ නිරන්තරයෙන් නිදහස් වූ ජීවත්මයකගේ සංස්කාර අත්විඳිය යුතුය.